

**1. මූල්‍ය ප්‍රකාශන**

**1.1 තත්ත්වගණනය කළ මතය**

භෞරණ නගර සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම්/ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන නගර සභා ආඥා පනතේ (255 අධිකාරය) 181 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට භෞරණ නගර සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම**

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්**

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

නගර සභාවේ මූල්‍ය වාර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව නගර සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

#### 1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී. ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරුකිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබලවන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහඟුරීමෙන් වැනි හේතු නිසාවන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇතිබව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල නගර සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ නගර සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, නගර සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

## 1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව නගර සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

## 1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

### 1.6.1 පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූල නොවීම

| අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        | සභාවේ අදහස් දැක්වීම                                                                                                                                          | නිර්දේශය                                                                                              |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------------|
| <p>(අ) ප්‍රමිතියේ 3 වන පරිච්ඡේදයේ 3.32 ඡේදය ප්‍රකාරව මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කිරීමේදී මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ ශුද්ධ මුදල් ප්‍රවාහය ගණනය කිරීමේදී අනිරීක්ෂනයට ගැලපුම් සිදු කිරීමේදී උනන්දුව රු.25,856,975 ක් වුවත් රු.24,311,643 ක් ලෙස ද ක්ෂය කිරීම් වටිනාකම රු.61,787,428ක් වුවත් රු.60,242,097 ක් ලෙස ද දක්වා තිබුණු අතර ස්ථාවර තැන්පත් පොලී ලෙස රු.7,133,944ක් ගැලපිය යුතු වුවත් රු.4,332,992 ක් ද පෙර වර්ෂ ගැලපුම් ලෙස කිසිදු සාක්ෂියක් නොමැතිව රු.592,346 ක් ද ගලපා තිබුණි.</p> | <p>2025 වර්ෂයේ අවසන් ගිණුමෙන් නිවැරදි කරන බව හා ගිණුම්කරණ ප්‍රතිපත්තිවල වෙනස්වීම් හා පූර්ව කාලපරිච්ඡේද වැරදි පෙර වර්ෂ සඳහා ගැලපීම් ලෙස දක්වා ඇති බව.</p>     | <p>පළාත් පාලන ආයතන සඳහා වූ රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය.</p> |
| <p>(ආ) ප්‍රමිතියේ 3 වන පරිච්ඡේදයේ 3.31 ඡේදය ප්‍රකාරව මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් වන මුදල් ප්‍රවාහය ගණනය කිරීමේදී වෙනත් ජංගම වගකීම්වල වැඩිවීම රු.107,531ක් වුවත් රු.119,982ක් ලෙස ද සමාලෝචිත වර්ෂයේ කාරක ප්‍රාග්ධන ගැලපීම් තුළ ජංගම නොවන වත්කම් ලෙස ආයෝජන ශේෂයේ වෙනස්වීම වූ රු.19,362,358ක් මුදල් ගලා යාමක් ලෙස ද දක්වා තිබුණි.</p>                                                                                                                                      | <p>ජංගම වගකීම්වල වැඩිවීම ලෙස රු.119,928 ක් ගලපා ඇති බව හා රු. 19,362,358 ක් මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙහි වෙනත් ජංගම වත්කම් අඩුවීම/වැඩිවීම සඳහා ගලපා ඇති බව.</p> | <p>පළාත් පාලන ආයතන සඳහා වූ රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය.</p> |

|                                                                                                                                                                                                                                                                                                                                      |                                                                                                                                                                                                                                                 |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <p>(ඇ) ප්‍රමිතයේ 3 වන පරිච්ඡේදයේ 3.29 ඡේදය ප්‍රකාරව මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ආයෝජන ක්‍රියාකාරකම්වලින් වන මුදල් ප්‍රවාහය ගණනය කිරීමේදී දේපල, පිරිසත හා උපකරණ මිලට ගැනීම් රු.14,693,072 ක් වුවත් රු.18,489,571ක් ලෙස ද සමාලෝචිත වර්ෂයට අදාළව ලැබී තිබුණු රු.1,165,823ක් වූ ස්ථාවර තැන්පතු පොලිය රු.1,152,686 ක් ලෙස ද දක්වා තිබුණි.</p> | <p>දේපල පිරිසත උපකරණ මිලදී ගැනීම් යටතේ රු.18,489,571 ක් පෙන්වා ඇති අතර විගණන විමසුමෙන් පෙන්වා දී ඇති රු. 14,693,072 වන අගය 2024 දෙසැම්බර් 31 ගිණුමෙන් හඳුනා ගත නොහැකි බව හා ස්ථාවර තැන්පතු පොලිය 2025 වර්ෂයේ අවසන් ගිණුමෙන් නිවැරදි කරන බව.</p> |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|

### 1.6.2 ගිණුම්කරණ අඩුපාඩු

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                                                                                                                        | සභාවේ අදහස් දැක්වීම                        | නිර්දේශය                          |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------|-----------------------------------|
| (අ) ඉකුත් වර්ෂයේ රු.325,704 ක් ණයගැති ගිණුම අඩුවෙන් සටහන් කිරීමත්, සමුච්චිත අරමුදල රු.297,334 කින් දෙවරක් බැර කිරීමත්, කාර්යාල උපකරණ ක්ෂය වෙන් කිරීම් රු.719,071 ක ශේෂය ලෙජරයේ රු.299,668 ක් ලෙස සටහන් කිරීමක් සමාලෝචිත වර්ෂයේදී ද නිවැරදි කර නොතිබුණි.                                                                                                                                                                | 2025 වර්ෂයේ අවසන් ගිණුමෙන් නිවැරදි කරන බව. | ගිණුම් නිවැරදිව පිළියෙළ කළ යුතුය. |
| (ආ) සමාලෝචිත වර්ෂයට අදාළ වරිපනම් බිල් කිරීම රු.18,049,597ක් වුවත් මූල්‍ය ප්‍රකාශනයේ රු.17,980,377 ක් ලෙස දක්වා තිබීමෙන් වරිපනම් බිල් කළ ආදායම රු.69,220ක් අඩුවෙන් ද සමාලෝචිත වර්ෂයේදී 2025 වර්ෂය වෙනුවෙන් ලද රු.193,784 ක් වූ වරිපනම් ආදායම හිඟහිටි වරිපනම් ගිණුම හර කර කලින් ලද ආදායම් ගිණුම බැර කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසානයට හිඟහිටි වරිපනම් ගිණුම එම වටිනාකමින් වැඩියෙන් ද මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි. | 2025 වර්ෂයේ අවසන් ගිණුමෙන් නිවැරදි කරන බව. | ගිණුම් නිවැරදිව පිළියෙළ කළ යුතුය. |
| (ඇ) සමාලෝචිත වර්ෂයේ පුස්තකාල පොත් මිලදී ගැනීමේදී ලැබී තිබුණු රු.153,078ක් වූ ලද වට්ටම් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ ආදායමක් ලෙස දක්වා නොතිබුණු අතර පුස්තකාල පොත් වෙනුවෙන් ගණනය කළ ක්ෂය රු.1,545,331ක් සමුච්චිත අරමුදලට බැර කිරීම හේතුවෙන් සමුච්චිත අරමුදල් ශේෂය එම වටිනාකමින් වැඩියෙන් දක්වා තිබුණි.                                                                                                                     | -එම-                                       | -එම-                              |
| (ඈ) සමාලෝචිත වර්ෂයට අදාළ රු.932,263 ක් වූ විනෝද බදු ආදායම රු.754,488 ක් ලෙස රු.177,775 ක් අඩුවෙන් දක්වා තිබුණි.                                                                                                                                                                                                                                                                                                        | 2025 වර්ෂයේ අවසන් ගිණුමෙන් නිවැරදි කරන බව. | ගිණුම් නිවැරදිව පිළියෙළ කළ යුතුය. |

- |     |                                                                                                                                                                                                                                                                                                                                                                                                   |                                                                                                                           |      |
|-----|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------------------|------|
| (ඉ) | සමාලෝචිත වර්ෂයේදී රු.50,000ක් වටිනා ලී බඩු හා උපකරණ මිලට ගැනීමක් ලී බඩු උපකරණ ගිණුමට හර කර නොතිබීම හේතුවෙන් ලී බඩු උපකරණ වටිනාකම එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.                                                                                                                                                                                                                              | -එම-                                                                                                                      | -එම- |
| (ඊ) | 2020 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා ලැබී තිබුණු ප්‍රාග්ධන ප්‍රදානවලින් එක් එක් ක්ෂය ප්‍රතිශතයන් අනුව ක්‍රමක්ෂය ගණනය කර එම වටිනාකම සමාලෝචිත වර්ෂයේ අයභාරයට හඳුනාගත යුතු වුවත් එසේ සිදු නොකර 2024 ජනවාරි 01 දිනට භෞතික සැලසුම් යටතේ පැවති රු.35,682,250 ක් වූ ප්‍රාග්ධන ප්‍රදාන වටිනාකමෙන් සියයට 10 කට සමාන ප්‍රමාණය වූ රු.3,568,225 ක් සමාලෝචිත වර්ෂයේ ප්‍රාග්ධන ප්‍රදාන ලෙස අයභාරයට හඳුනාගෙන තිබුණි. | 2025 වර්ෂයේ අවසන් ගිණුමෙන් නිවැරදි කරන බව.                                                                                | -එම- |
| (උ) | සමාලෝචිත වර්ෂය අවසානයට ලැබිය යුතු ස්ථාවර තැන්පත් පොළිය රු. 1,846,899 ක් වුවත් රු.1,059,818 ක් ලෙස ගිණුම්වල දැක්වීම හේතුවෙන් ස්ථාවර තැන්පත් පොළි ආදායම රු.787,081ක් අඩුවෙන් දක්වා තිබුණි.                                                                                                                                                                                                          | සමාලෝචිත වර්ෂය අවසානයට ලැබිය යුතු ස්ථාවර වත්කම් පොළිය වන රු. 1,846,899 ක මුදල ශේෂ පිරික්සුමෙහි නිවැරදිව පෙන්වා දී ඇති බව. | -එම- |

### 1.6.3 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

| විගණන නිරීක්ෂණය                                                                                                                                                   | සභාවේ අදහස් දැක්වීම                                             | නිර්දේශය                                              |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------|-------------------------------------------------------|
| මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් විෂයයන් 02 ක ශේෂවල එකතූන් හා ඒවාට අදාළ උපලේඛනවල/ලෙජර් ගිණුම්වල දැක්වෙන ශේෂවල එකතූන් අතර රු.4,277,669 ක නොසැසඳීමක් නිරීක්ෂණය විය. | 2025 මූල්‍ය ප්‍රකාශන සකස්කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව. | වෙනස්කම්වලට හේතු සොයා නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය. |

### 1.6.4 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම.

| විගණන නිරීක්ෂණය                                                                                                                                   | සභාවේ අදහස් දැක්වීම                                        | නිර්දේශය                                       |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------|------------------------------------------------|
| එකතු වටිනාකම රු.24,842,504 ක්වූ ගිණුම් විෂයයන් 04 කට අදාළව උපලේඛන, ශේෂ සනාථන ඉදිරිපත් නොකිරීම හේතුවෙන් සතුටුදායක පරිදි පරීක්ෂා කිරීමට නොහැකි විය. | 2025 වර්ෂයේදී උපලේඛන හා ශේෂ සනාථන නිවැරදි ඉදිරිපත් කරන බව. | උපලේඛන හා ශේෂ සනාථන විගණනයට ඉදිරිපත් කළ යුතුය. |

## 2. මූල්‍ය සමාලෝචනය

### 2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ ආදායම ඉක්ම වූ වියදම රු.25,856,975 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ ආදායම ඉක්ම වූ වියදම රු.24,814,535 ක් විය.

### 2.2 ආදායම් පරිපාලනය

#### 2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාලව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

|      | ආදායම් ප්‍රභවය | 2024                |                   |                   |                             | 2023                |                   |                   |                             |
|------|----------------|---------------------|-------------------|-------------------|-----------------------------|---------------------|-------------------|-------------------|-----------------------------|
|      |                | ඇස්තමේන්තු ගත ආදායම | බිල් කළ ආදායම     | රැස් කළ ආදායම     | දෙසැම්බර් 31 දිනට මුළු හිඟය | ඇස්තමේන්තු ගත ආදායම | බිල් කළ ආදායම     | රැස් කළ ආදායම     | දෙසැම්බර් 31 දිනට මුළු හිඟය |
|      |                | රු.                 | රු.               | රු.               | රු.                         | රු.                 | රු.               | රු.               | රු.                         |
| (i)  | වරිපනම් හා බදු | 26,530,977          | 24,632,348        | 21,275,807        | 6,816,030                   | 23,440,788          | 21,296,813        | 21,880,547        | 9,457,132                   |
| (ii) | කුලී           | 27,128,382          | 19,576,313        | 14,259,720        | 9,312,260                   | 15,417,482          | 12,575,201        | 10,775,233        | 6,396,172                   |
| (ii) | බලපත්‍ර ගාස්තු | 1,704,500           | 479,000           | 479,000           | -                           | 3,404,500           | 500,000           | 523,000           | -                           |
| (iv) | වෙනත් ආදායම්   | 2,116,000           | 2,866,650         | 1,625,975         | 1,240,675                   | -                   | -                 | -                 | -                           |
|      |                | <u>57,479,859</u>   | <u>47,554,311</u> | <u>37,640,502</u> | <u>17,368,965</u>           | <u>42,262,770</u>   | <u>34,372,014</u> | <u>33,178,780</u> | <u>15,853,304</u>           |

#### 2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

|             | විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                | සභාවේ අදහස් දැක්වීම                                                                                                                                                                                                      | නිර්දේශය                        |
|-------------|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------|
| (අ) වරිපනම් |                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                          |                                 |
| (i)         | සමාලෝචිත වර්ෂය ආරම්භයට වරිපනම් හිඟ රු.7,648,041 ක් වූ අතර වර්ෂය තුළදී ඉන් රු.4,207,167 ක් හෙවත් සියයට 44 ක් අයකර නොතිබුණු අතර සමාලෝචිත වර්ෂයට අදාල රු.17,980,377 ක් බිල් කිරීමෙන් වර්ෂය තුළදී රු.3,285,321 ක් හෙවත් සියයට 18 ක් අයකර නොතිබුණි. | හිඟ ආදායම අය කර ගැනීමට කටයුතු කරන බව.                                                                                                                                                                                    | හිඟ ශේෂ කඩිනමින් අයකර ගත යුතුය. |
| (ii)        | වරිපනම් කාල විශ්ලේෂණයට අනුව වර්ෂ 01න් 03 න් අතර වරිපනම් හිඟය රු.2,791,749 ක් ද, වර්ෂ 03 න් 05 න් අතර වරිපනම් හිඟය රු.2,272,708 ක් ද, වර්ෂ 05 න් 10 න් අතර හිඟය රු.939,982 ක් ද වූ අතර වර්ෂ 10 ට වැඩි හිඟය රු.486,124 ක් විය.                   | වර්ෂ 01 න් 03 න් අතර වරිපනම් හිඟයෙන් රු.1,113,748 ක් ද, වර්ෂ 03 න් 05 න් අතර වරිපනම් හිඟයෙන් රු.414,231 ක් ද, වසර 05 න් 10 න් අතර වරිපනම් හිඟයෙන් රු.86,931 ක් ද, වසර 10 ට වැඩි හිඟයෙන් රු.53,383 ක් ද අය කර ගෙන ඇති බව. | හිඟ ශේෂ කඩිනමින් අයකර ගත යුතුය. |

**(ආ) කුලී**

- |       |                                                                                                                                                                                                                                                       |                                                                                        |      |
|-------|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------|------|
| (i)   | සමාලෝචිත වර්ෂය ආරම්භයට කඩ කුලී හිඟය රු.2,974,315 ක් වූ අතර වර්ෂය තුලදී ඉන් රු.604,388 ක් හෙවත් සියයට 20 ක් අයකර නොතිබුණු අතර සමාලෝචිත වර්ෂයට අදාල රු.13,656,431 ක් කඩ කුලී බිල් කිරීමෙන් වර්ෂය තුලදී රු.2,037,927 ක් හෙවත් සියයට 15 ක් අයකර නොතිබුණි. | හිඟ ආදායම අය කර ගැනීමට කටයුතු කරන බව.                                                  | -එම- |
| (ii)  | සභාව සතු විවිධ කඩ කාමර බදුකරුවන් 72 කින් හා උත්සවශාලා 01 කින් මාස 03 කට වඩා හිඟ කඩ කුලී එකතුව රු.3,214,049 ක් වූ අතර කඩ කුලී පැහැර හරින ලද බදුකරුවන් සම්බන්ධයෙන් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.                                                | ගිවිසුම් ප්‍රකාරව හිඟ දැන්වීම් යවා මුදල් අය කර ගනිමින් පවතින බව.                       | -එම- |
| (iii) | සමාලෝචිත වර්ෂය ආරම්භයට පැවති රු.3,391,279 ක් වූ තානායම් කුලී හිඟයෙන් වර්ෂය තුලදී කිසිදු මුදලක් අයකර ගෙන නොතිබුණු අතර වාර්ෂික බිල් කිරීම රු.955,882 ක් වුවද වර්ෂය තුලදී ඉන් කිසිදු මුදලක් අයකර නොතිබුණි.                                               | නාගරික සංවර්ධන අධිකාරිය හා නිවාස අමාත්‍යාංශය වෙත අදාල කුලී මුදල ගෙවන ලෙස දන්වා ඇති බව. | -එම- |

**(ඇ) මුද්දර ගාස්තු**

|                                                                                                                                       |                                                                    |      |
|---------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------|------|
| පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ මුද්දර ගාස්තු රු.74,377,704 ක් විය. | 2025 මැයි 31 දින වන විට රු.28,300,075 ක මුද්දර ගාස්තු ලැබී ඇති බව. | -එම- |
|---------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------|------|

**3. මෙහෙයුම් සමාලෝචනය**

**3.1 අනාර්ථික ගනුදෙනු**

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                                   | සභාවේ අදහස් දැක්වීම                                                                                                                                                                                                                                | නිර්දේශය                                                             |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------|
| සභාව විසින් සමාලෝචිත වර්ෂයේදී නිවාසවලින් හා වෙළඳ ස්ථානවලින් කසළ රැස් කරන ආකාරය පිළිබඳ දිනයන් ඇතුලත් කර කසළ එකතු කිරීමට අදාල කාල සටහන් 5,000ක් මුද්‍රණය කිරීමට රු.55,435ක් වැය කර තිබුණ ද 2024 සැප්තැම්බර් වන විට කාල සටහන් 1,240ක් බෙදා හැරීමකින් තොරව සභාව තුළ රඳවාගෙන තිබීමෙන් වැය කරන ලද රු.13,748ක් අනාර්ථික වැයක් වී තිබුණි. | නව කාල සටහන සකස් කිරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් කාලයක් නොවූ නිසාත් ප්‍රයෝගිකව ඉහත සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව පෙරහුරුවක් ජනවාරි මස මුල් සති දෙක තුලදී සිදු කළ නිසා මුද්‍රණය සඳහා ඉල්ලීම් සිදු කිරීමට යම් කිසි ප්‍රමාදයක් සිදු වූ බව. | කසළ එකතු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ග නියමිත පරිදි ඉටු කළ යුතුය. |

### 3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                                                                                                                                          | සභාවේ අදහස් දැක්වීම                                                                                             | නිර්දේශය                                                   |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------|
| (අ) නගර සභා ආඥා පනතේ 118 වන වගන්තිය ප්‍රකාරව සභා බල ප්‍රදේශය තුළ එක් රැස් වන මල අපද්‍රව්‍ය නිසි පරිදි බැහැරලීම සඳහා සභාව විසින් ගලී රථ සේවාවක් පවත්වා ගෙන ගොස් නොතිබුණි.                                                                                                                                                                                                                                                                 | හොරණ ප්‍රාදේශීය සභාව විසින් ගලී රථ සේවාව සිදු කර දෙන බව.                                                        | පනත ප්‍රකාරව කටයුතු කළ යුතුය.                              |
| (ආ) 2017 වර්ෂයෙන් පසුව හානි පාඩු ලේඛනය යාවත්කාලීන කර නොතිබුණි.                                                                                                                                                                                                                                                                                                                                                                           | යාවත්කාලීන කර ගැනීමට කටයුතු කරන බව.                                                                             | ලේඛන යාවත්කාලීනව පවත්වා ගත යුතුය.                          |
| (ඇ) 2019 දෙසැම්බර් 22 දින පුද්ගලික සමාගමක් වෙතින් රු.4,010,000 ක මුදලක් ගෙවා මෘදුකාංග පද්ධති 06ක් මිලදී ගෙන තිබුණද මෙම පද්ධතිය මිලදී ගැනීමට පෙර එහි පිරිවැය ප්‍රතිලාභ පිළිබඳ විශ්ලේෂණය කර ශක්‍යතා අධ්‍යයනයක් සිදු කළ යුතු වුවත් සභාව විසින් එලෙස සිදු කර නොතිබුණි. තවද සේවා ගාස්තු ලෙස රු.315,989 ක් ගෙවා තිබුණ ද පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටළු ඇති වී තිබුණු අතර එමගින් බලාපොරොත්තු වූ අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වී තිබුණි. | පැන නගිනු ලබන ගැටළු සම්බන්ධයෙන් දැනටමත් අදාළ ආයතන මගින් සේවාවන් ලබා දෙනු ලබන හෙයින් මෙම මුදල් ගෙවීම සිදු කළ බව. | පද්ධතිය මිලදී ගැනීමට පෙර ශක්‍යතා අධ්‍යයනයක් සිදු කළ යුතුය. |

### 3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                                                                                                                       | සභාවේ අදහස් දැක්වීම                                                                                                                                       | නිර්දේශය                       |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------|
| (අ) 2023 ජනවාරි 01 දින සිට වසර 02 ක කාල සීමාවකට අදාළ වන පරිදි නව පොදු වෙළඳපොළ පරිශ්‍රයේ කඩ කාමර 32ක් සඳහා ලබාදී තිබුණු නව තක්සේරුව මහා සභාවේ අනුමැතිය මත 2023 අප්‍රේල් 01 දින සිට මාසිකව කඩ කුලිය සංශෝධනය කිරීමට තීරණය කර තිබුණද නව තක්සේරුව අනුව කඩ කුලී අය කරගෙන තිබුණේ කඩ කාමර බදුකරුවන් 12 දෙනෙකුගෙන් පමණි. කඩ කාමර බදුකරුවන් 20 දෙනෙකුගෙන් කඩ කුලී අය නොකිරීම නිසා රු.2,115,750 ක ආදායමක් සභාවට අහිමි වී තිබුණි. | ඉතිරි හිඟ මුදල ගණනය කර අය කිරීමට කටයුතු කරන බව ඔවුන් වෙත දැනුම් දුන් අතර ඉතිරි කඩ 20 සඳහාද නව තක්සේරුව අනුව කුලී අය කර ගැනීමට මේ වන විට කටයුතු කර ඇති බව. | හිඟ ශේෂ කඩිනමින් අය කරගතයුතුය. |

- (ආ) 2023 ජනවාරි 01 දින සිට වසර 02 ක කාල ගිවිසුම් ප්‍රකාරව මුදල් අය කර -එම- සීමාවකට අදාළ වන පරිදි නව වෙළඳපොළ ගැනීමට කටයුතු කරන බව.
- පරිශ්‍රයේ (පදික මඩු) කඩ කාමර 24 සඳහා ලබා දී තිබුණු තක්සේරු වටිනාකම අනුව ගිවිසුම්ගත වීමකින් තොරව එම වටිනාකම 2023 අප්‍රේල් 01 දින සිට අයකර තිබුණ ද තක්සේරු වාර්තාව අනුව අය කළ යුතු අත් මුදල අය කර ගෙන තිබුණේ බදුකරුවන් 04 දෙනෙකුගෙන් පමණි. ගිවිසුම්ගත වීමකින් තොරව බදු දී තිබූ කඩ කාමර 19කින් අත් මුදල් අය කර නොගැනීම නිසා සමාලෝචිත වර්ෂයට අහිමි වූ ආදායම රු.13,440,000ක් වූ අතර අංක 13 දරන කඩ කාමරය බදු දීමකින් තොරව පැවතීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසානයට අහිමි වූ ආදායම රු.733,500ක් විය.
- (ඇ) 1980 සැප්තැම්බර් 09 දිනැති අංක 105/3 දරන නාගරික සංවර්ධන අධිකාරිය හිඟ ශේෂ කඩිනමින් ගැසට් නිවේදනය මගින් භාරණ හා නිවාස අමාත්‍යාංශය වෙත අදාළ කුලී මුදල ගෙවන ලෙස අය කරගතයුතුය.
- තාගරික සංවර්ධන අධිකාරියට පවරා දී තිබුණද මාසික ගාස්තු අයවීම් සම්බන්ධයෙන් විධිමත් ගිවිසුමකට එළඹ නොතිබීම නිසා 2021 වර්ෂයේ සිට හිඟ අදාළ කුලී අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සභාවට නොහැකි වී තිබුණි.

### 3.4 නිෂ්කාර්ය හෝ උණ උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

| විගණන නිරීක්ෂණය                                           | සභාවේ අදහස් දැක්වීම                                                          | නිර්දේශය                                |
|-----------------------------------------------------------|------------------------------------------------------------------------------|-----------------------------------------|
| ට්‍රැක්ටර් ගලී රථයක් 2015 වර්ෂයේ සිට නිශ්ක්‍රීයව පැවතුණි. | අළුත්වැඩියාව සඳහා ඇස්තමේන්තු ලබා ගෙන යාන්ත්‍රික ඉංජිනේරු වෙත යොමු කර ඇති බව. | වත්කම් අළුත්වැඩියා කර භාවිතයට ගත යුතුය. |

### 3.5 වත්කම් කළමනාකරණය

| විගණන නිරීක්ෂණය                                                                     | සභාවේ අදහස් දැක්වීම                                                                                                                                                                                       | නිර්දේශය                       |
|-------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------|
| (අ) සභාවේ ඉඩම් ලේඛනය අනුව ඉඩම් 41 ක අයිතිය සභාව වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි. | මැනුම් කටයුතු අවසන් කර ඇති ඉඩම් /ගොඩනැගිලි 04 ක් සභාව වෙත පවරා ගැනීමට අදාළ ලියවිලි ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යවා ඇත.ඉතිරි ඉඩම් /ගොඩනැගිලි ඒ අනුව සභාව වෙත පවරා ගැනීමට කටයුතු කරන බව. | සභාව සතු වත්කම් පවරා ගත යුතුය. |

- (ආ) 2002 වර්ෂයේ සිට නිශ්ක්‍රීයව පවතින ලියාපදිංචි කිරීම හා රක්ෂණය කිරීමට ද රථය සභාව නමින් ගිනි නිවීමේ රථය සමාලෝචිත කටයුතු කරන බව. ලියාපදිංචි කර රක්ෂණ ආවරණ ලබාගෙන අලුත් වැඩියා කර භාවිතයට ගත යුතුය.
- වර්ෂය අවසානයේදී ද අළුත්වැඩියා කර නොතිබූ අතර සභාව නමින් ලියාපදිංචි කිරීම හා රක්ෂණය කිරීමද සිදු කර නොතිබුණි.

### 3.6 මානව සම්පත් කළමනාකරණය

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                      | සභාවේ අදහස් දැක්වීම                                                                                                                                                          | නිර්දේශය                                          |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------|
| (අ) සමාලෝචිත වර්ෂය අවසානයට ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 02ක් ද , තෘතීය මට්ටමේ තනතුරු 01ක් ද , ද්විතීයික මට්ටමේ තනතුරු 08ක් හා ප්‍රාථමික මට්ටමේ තනතුරු 24ක් ද පුරප්පාඩු වී තිබුණි. ප්‍රාථමික මට්ටමේ හිඟ සේවක සංඛ්‍යාවෙන් 14 දෙනෙකුම සෞඛ්‍ය කම්කරුවන් විය.                   | ජ්‍යෙෂ්ඨ මට්ටමේ ,තෘතීයික මට්ටමේ පුරප්පාඩු පිරවීම සඳහා ප්‍රධාන ලේකම් වෙත දන්වා ඇත. ද්විතීයික හා ප්‍රාථමික මට්ටමේ පුරප්පාඩු පිරවීම රජයේ ප්‍රතිපත්ති මත දැනට අත් හිටුවා ඇති බව. | පුරප්පාඩු සඳහා සේවකයින් බඳවා ගැනීම සිදු කළ යුතුය. |
| (ආ) අනුමත කාර්යය මණ්ඩලය තුළ නොපවතින තනතුරු 56ක් සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 25/2014 , 29/2019 හා අංක 24/0756/605/006-06 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව අනුමත කර තිබූ අතර එම තනතුරුවලින් සමාලෝචිත වර්ෂය අවසානයට 56 දෙනෙකු සේවයේ නියුක්තව ඇති බව නිරීක්ෂණය විය. | විටින් විට පැවැති රජයන්ගේ ප්‍රතිපත්තිමය තීරණ මත සේවයේ පිහිටුවා ඇති බව.                                                                                                       | අනුමත කාර්ය මණ්ඩලය සංශෝධනය කර ගත යුතුය.           |
| (ඇ) සමාලෝචිත වර්ෂය අවසානයට අනුමත කාර්යය මණ්ඩලය ඉක්මවා ද්විතීයික මට්ටමේ සේවකයින් 05 දෙනෙකු පත්කර තිබූ අතර අනුමත කාර්යය මණ්ඩලය තුළ ඇතුළත්ව නොමැති සංවර්ධන නිලධාරීන් 08 දෙනෙකු සේවයේ නියුක්තව ඇති බව නිරීක්ෂණය විය.                                                     | විටින් විට පැවැති රජයන්ගේ ප්‍රතිපත්තිමය තීරණ මත සේවයේ පිහිටුවා ඇති බව.                                                                                                       | අනුමත කාර්ය මණ්ඩලය සංශෝධනය කර ගත යුතුය.           |
| (ඈ) මියගිය එක් නිලධාරියෙකුගෙන් අයවිය යුතු රු.5,000 ක් හා සේවය හැරගිය නිලධාරීන් හය දෙනෙකුගෙන් රු.307,658 ක ශේෂයක් ද අයකර ගෙන නොතිබුණි.                                                                                                                                | අය විය යුතු ශේෂය අය කර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව.                                                                                                                       | සේවක ණය කඩිනමින් අය කර ගත යුතුය.                  |

### 3.7 වාහන උපයෝජනය

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                        | සභාවේ අදහස් දැක්වීම                                                     | නිර්දේශය                                                        |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------|-----------------------------------------------------------------|
| (අ) 2015 වර්ෂයේ සිට නිශ්ක්‍රීයව පවතින කම්පැක්ටර් රථය ගලි බවුසරයක් ලෙස පරිවර්තනය කර අළුත්වැඩියා කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන් උපදෙස් ඉල්ලා තිබුණද, සමාලෝචිත වර්ෂය අවසානයේදී ද රථය අළුත්වැඩියා කර නොතිබුණි. | ඉදිරියේදී අළුත්වැඩියා කටයුතු සිදු කිරීමට කටයුතු කරන බව.                 | සුදුසු ක්‍රියාමාර්ග ගෙන වත්කම් අලුත්වැඩියා කර භාවිතයට ගත යුතුය. |
| (ආ) 2017 වර්ෂයේ අපහරණයට නිර්දේශ ලබා තිබූ අත් ට්‍රැක්ටරයක් සමාලෝචිත වර්ෂය අවසානයේදී ද අපහරණය කර නොතිබුණි.                                                                                                               | නව තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට තක්සේරු දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව. | හඳුනාගත් වත්කම් අපහරණය කිරීමට කටයුතු කළ යුතුය.                  |

## 4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

### 4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                         | සභාවේ අදහස් දැක්වීම                                                                                                                              | නිර්දේශය                                                    |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------|
| 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(2) වගන්තිය ප්‍රකාරව පළාත් පාලන ආයතනයේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ 2019 දෙසැම්බර් 24 දිනැති අංක 2155/7 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් පනවා ඇති බස්නාහිර පළාත් නගර සභා මූල්‍ය පරිපාලනයට අදාළ ගිණුම් කටයුතු පිළිබඳ රීති අංක 08 ප්‍රකාරව එක් එක් මුදල් වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශන අනුගාමී මුදල් වර්ෂයේ පෙබරවාරි 28 දින හෝ ඊට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනය ඉදිරිපත් කර තිබුණේ 2025 අප්‍රේල් 29 දින දී ය. | 2025/02/28 දින ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල පවතින පරිගණක දෝෂ හේතුවෙන් එය නිවැරදි කර 2025.04.29 දින නැවත මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන ලද බව. | පනත ප්‍රකාරව නියමිත දිනට මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළ යුතුය. |

### 4.2 අභ්‍යන්තර විගණනය

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                                                 | සභාවේ අදහස් දැක්වීම                                                                                       | නිර්දේශය                                      |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------|
| 2024 වර්ෂයේ අභ්‍යන්තර විගණන සැලැස්ම අනුව අංශ 21ක් යටතේ මාසිකව ඔත්තුමාසිකව හා මාස 06 කට වරක් අභ්‍යන්තර විගණනයන් සිදු කිරීමට සැලසුම් කර තිබුණ ද සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විට අංශ 07 ක් පමණක් ආවරණය වන පරිදි අභ්‍යන්තර විගණන වාර්තා 16ක් පමණක් නිකුත් කර තිබූ අතර සෙසු අංශ 14 ආවරණය වන පරිදි ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් කර නොතිබුණි. | 2025 වර්ෂයේ සිට සියළුම අංශ ආවරණය වන පරිදි අභ්‍යන්තර විගණනයක් සිදු කිරීමට විෂයය නිලධාරී දැනුවත් කරන ලද බව. | අභ්‍යන්තර විගණන සැලැස්ම අනුව කටයුතු කළ යුතුය. |

#### 4.3 අයවැය පාලනය

| විගණන නිරීක්ෂණය                                                                                                               | සභාවේ අදහස් දැක්වීම                                                                                             | නිර්දේශය                              |
|-------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------|---------------------------------------|
| (අ) පුනරාවර්තන වැය විෂයයන් 09 ක් සඳහා ඇස්තමේන්තුගත වියදම රු.758,726 ක් වූ අතර, කිසිදු මුදලක් සමාලෝචිත වර්ෂයේ වැය කර නොතිබුණි. | වැය විෂයන් 48 අතරින් සත්‍ය ලෙසට කිසිදු මුදලක් වැය නොකළ වැය විෂයන් ගණන 09 ක් බව.                                 | අයවැය පාලන කාරකයක් ලෙස යොදා ගත යුතුය. |
| (ආ) ඇස්තමේන්තුගත වියදම රු.16,268,382 ක් වූ වැය විෂයන් 15 ක වියදම සියයට 50 කට වඩා අඩු අගයක් ගෙන තිබුණි.                        | 2024 වර්ෂයේදී සභාව ක්‍රියාත්මක නොවීම මත සහිකයන් වෙනුවෙන් වෙන්වූ ප්‍රතිපාදන අතරින් 50% කට අඩුවෙන් වැය වී ඇති බව. | අයවැය පාලන කාරකයක් ලෙස යොදා ගත යුතුය. |

#### 4.4 තිරසාර සංවර්ධන අරමුණු

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                    | සභාවේ අදහස් දැක්වීම                                                                              | නිර්දේශය                                     |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------|----------------------------------------------|
| තිරසර සංවර්ධනය යටතේ බල ප්‍රදේශයේ මන්දපෝෂණ තත්ත්වය අවම කිරීමේ අරමුණු ප්‍රකාරව අඩු ආදායම්ලාභී ගැබ්ණී මව්වරුන් / කිරිදෙන මව්වරුන් සඳහා පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහනක් රු.80,000 ක ප්‍රතිපාදන මුදලක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබුණ ද සමාලෝචිත වර්ෂයේදී එම වැඩසටහන පවත්වා නොතිබුණි. | ව්‍යාපෘතිය සඳහා 2025/01/16 දින අනුමැතිය ලැබීම නිසා උක්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි බව. | තිරසර සංවර්ධන සැලැස්මට අනුව කටයුතු කළ යුතුය. |